

1. (2) අසීමිත මිනිස් වුවමනා සපුරාලීම සඳහා සමාජය සතු සම්පත් සීමිත බැවිනි.
2. (5) අවශ්‍යතා ජීවිතයේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වේ නමුත් වුවමනා ජීවිතය පවත්වා ගැනීමෙන් ඔබ්බට ඇති ආශාවන් පිළිබිඹු කරයි.
3. (3) සේවා නියුක්ති අනුපාතිකය ඉහළ යාම
4. (3) කාර්යක්ෂමතාවෙහි වැඩි දියුණු වීමකින් තොර ව ආර්ථික වෘද්ධිය හට ගෙන ඇති බව ය.
5. (1) ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය ආදායම් හා ආදේශන ප්‍රතිවිපාක විසින් එම දිශාවට වෙනස් කරන බැවිනි.
6. (4) X භාණ්ඩය ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය වැඩි වීම ය.
7. (1) අනෙකුත් කරුණු නො වෙනස්ව තිබිය දී මිල ඉහළ යන විට සපයනු ලබන ප්‍රමාණය ඉහළ යන බව ය.
8. (3) සෑම ශුන්‍ය නො වන මිලක දී මY වක්‍රයට වඩා ඉහළ මිල නම්‍යතාවක් X වක්‍රයට ඇත.

9.

	සමතුලිත ප්‍රමාණය	ආර්ථික අතිරික්තය
(5)	90	2 835

10. (1) -0.85 ක් බව ය.
11. (3) ඒකක 200ක අතිරික්ත සැපයුමක් හටගනී.
12. (2) රු. 62 500
13. (2) ඉල්ලුමේ මිල නම්‍යතාව සැපයුමේ මිල නම්‍යතාවට වඩා අඩු වීම ය.

14.

	පාරිභෝගික අතිරික්තය	ආර්ථික අතිරික්තය
(3)	පහළ වැටේ.	අවිනිශ්චිත වේ.

15. (4) කතිපයාධිකාරයක් වේ.

16.

	සාමාන්‍ය විචල්‍ය පිරිවැය (රු)	ආන්තික පිරිවැය (රු)
(2)	100	80

17. (2) මිල ආන්තික පිරිවැයට සමාන නමුත් සාමාන්‍ය මුළු පිරිවැයට වඩා වැඩි බව ය.
18. (5) සාමාන්‍ය ලිපිකරු සේවකයෙක්
- 19.(2) විඳකියා අනුපාතිකය
20. (3) පුණ්‍යායතනයක් සඳහා ලබා දෙන ස්වේච්ඡා සේවා ය.
21. (1) මූල්‍ය සමාගම්
22. (2) නිෂ්පාදිත මත පැනවෙන බදු භාණ්ඩ හා සේවා වල වටිනාකමට හෝ ප්‍රමාණයට සම්බන්ධ වන අතර, නිෂ්පාදනය මත පැනවෙන වෙනත් බදු ඉඩම් හා ගොඩනැගිලි වැනි නිෂ්පාදන සාධක සඳහා අදාළ වේ.
23. (4) ආන්තික පරිභෝජන නැමියාව මගින් ය.
24. (1) 0.25
25. (1) රු. මිලියන 100 කි.
26. (3) ආහාර හා බලශක්තිය වැනි නිතර වෙනස්වන සුළු අයිතම ඉවත් කළ උද්ධමනය ලෙසයි.
27. (5) වාණිජ බැංකුවල සංචිත සහ මුදල් මැවීමේ ධාරිතාව වැඩි කරයි.
28. (4) නාමික ජාතික ආදායමේ ඉහළ යාමක් නිසාය.
29. (2) ඇපකරයක් නොමැතිව වාණිජ බැංකු අතර එක් රැයකට අරමුදල් ණයට ගැනීම සඳහා අය කරනු ලබන කෙටි කාලීන පොළී අනුපාතිකය යි.
30. (4) රු. 100 000
31. (4) පොදු භාණ්ඩ පරිභෝජනයේ දී තරගකාරීත්වයක් සහ බැහැර කිරීමේ හැකියාවක් නොමැති අතර, සුබසාධන භාණ්ඩ පරිභෝජනයේ දී තරගකාරීත්වයක් සහ බැහැර කිරීමේ හැකියාවක් තිබිය හැකිය.
32. (2) අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා මිල පාලනයන් භාණ්ඩ හිඟයන් සහ කළුකඩ බිහිකරයි.
33. (2) රාජ්‍ය ණය සඳහා පොළී ගෙවීම්
34. (3) රජය අධික ලෙස ණය ගැනීම හේතුවෙන් පෞද්ගලික ආයෝජනය පහළ යාමක් ලෙසයි.
35. (2) ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර.
36. (1) A රටට සහල් නිෂ්පාදනය කිරීමේ දී නිරපේක්ෂ වාසියක් සාපේක්ෂ වාසියක් යන දෙකම ඇත.
- 37.(2) 88.කි.

38. (5) ඉන්දියාව

39. (5) ද්විපාර්ශ්වීය හවුල්කරුවන්ගෙන් ලද දිගු කාලීන සහනදායී ණය

40. (2) රත්න, විදේශ මුදල් වත්කම් සහ විශේෂ ගැනුම් හිමිකම් වලිනි.

41. (4) දේශීය ව්‍යවහාර මුදල් ඒකකය ක්ෂය වීම ය.

42. (3) මූල්‍ය ගිණුමෙහි වාර්තා වන අරමුදල් පිටතට ගලායාමකි.

43. (4) පරිසරයට හානියක් නො වන පරිදි ජීවන තත්ත්වයෙහි දිගු කාලීන ඉහළ යාමක් ලෙස ය.

44. (3) ආර්ථික සංවර්ධනය බහුමාන ක්‍රියාවලියක් වන අතර ආර්ථික වර්ධනය යනු නිමැවුමේ පටු මිනුමකි.

45. (4) ක්‍රය ශක්ති සාම්‍යය මත ගළපන ලද ප්‍රතිශීර්ෂ දළ ජාතික ආදායම

46.

	දළ දේශීය නිෂ්පාදිතය (අමෙරිකානු ඩොලර් බිලියන)	ප්‍රතිශීර්ෂ දළ ජාතික ආදායම (අමෙරිකානු ඩොලර්)
(4)	83.8	3 685

47. (2) බහුමාන දරිද්‍රතා ප්‍රවේශය යි.

48. (1) A රටෙහි B රටට වඩා වැඩි ආදායම් අසමානතාවක් ඇති බවය.

49. (2) බටහිර ආධිපත්‍යය දරන මූල්‍ය පද්ධති වෙනුවට විකල්ප ස්ථාපිත කිරීමට එය දරන උත්සාහය යි.

50. (1) ආනයන ආදේශන උපාය මාර්ගයක සිට අපනයන නැඹුරු වෘද්ධි උපාය මාර්ගයකට මාරු වීමකි.